





නිකුත් කළේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
දිනය 2022.03.21

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කිරීම

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය සැපයීමේ අතිශය වැදගත් අවස්ථාවක් වන ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය සනිටුහන් කිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.20 ක මුහුණත වටිනාකමක් සහිත සංසරණය සඳහා භාවිතා කරනු ලබන සමරු කාසියක් නිකුත් කරන ලදී. මෙම කාසිය නිකුත් කිරීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 දී පවත්වන ලද අතර 2021 වර්ෂය එහි 150 වන සංවත්සරය සනිටුහන් කරයි. 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ එහි සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එසේ වුවද, කෝවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් ජන හා නිවාස සංගණනය 2022 - 2023 දක්වා කල් දමන ලදී.

කාසියේ මුහුණත	කාසියේ පිටුපස
	
ජන හා නිවාස සංගණනයේ ලාංඡනය කාසියේ මධ්‍යයේ දැක්වේ. ලාංඡනයට පහළින් “150” අංකය විශාල ඉලක්කමින් ද, “1871-2021” වර්ෂ කුඩා ඉලක්කමින් ද, දිස් වේ. “ජන හා නිවාස සංගණනය” යන වචන ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් කාසියේ පරිධියේ දිස්වේ.	කාසියේ මුහුණත වටිනාකම “20” විශාල ඉලක්කමින් සහ “රුපියල් විස්සයි” යන වචන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින්ද කාසිය මධ්‍යයේද, එයට පහළින් “2021” වර්ෂය ද දිස් වේ. “ශ්‍රී ලංකා” යන වචන දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි භාෂා වලින් කාසියේ ඉහළ දාරයේ පරිධියේ දිස්වේ.

කාසිය පිළිබඳ විස්තර			
කාසියේ සඳහන් වර්ෂය	2021	වංකනය කළ කාසි ගණන	2,000,000
ලෝහය	නිකල් අලේපිත වානේ	හැඩය	පැති 7 ක් සහිත
කාසි වර්ගය	සංසරණය සඳහා වන සමරු කාසි	දාරය	පැතලි
විෂ්කම්භය	මි.මි. 28	සනකම	මි.මි. 2

මෙහි පළමු සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ගරු අජිත් නිවාඩ් කබිරාල් මැතිතුමා සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහත්මයාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත 2022.03.21 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගන්වන ලදී.



මෙම කාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ඉදිරියේදී සංසරණයට නිකුත් කරනු ලබන අතර සංසරණයේ පවතින අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සමග ගෙවීම් සඳහා භාවිතා කළ හැකි වේ.

වැඩි විස්තර සඳහා:	දුරකථන අංකය	ෆැක්ස් අංකය
ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව		
ව්‍යවහාර මුදල් අධිකාරී	+94 11 247 7587	+94 11 247 7726
අතිරේක ව්‍යවහාර මුදල් අධිකාරී	+94 11 247 7152	+94 11 247 7701
විද්‍යුත් ලිපිනය	currency@cbsl.lk	

ව්‍යවහාර මුදල් අධිකාරී
 ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව
 අංක 30, ජනාධිපති මාවත,
 කොළඹ 1